

ගොවි විශ්‍රාම වැටුප් හා සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ යෝජනා ක්‍රමය - 2013

ගොවි විශ්‍රාම වැටුප් හා සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ 2013 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය හා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති හා අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2013 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 12 දරන ගොවි විශ්‍රාම වැටුප් හා සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ යෝජනා ක්‍රමය පනතේ 28(4) වගන්තිය හා 1971 අංක 38 දරන මුදල් පනතේ 13 (1) වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (1) ව්‍යවස්ථාවෙහි ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. මුදල් පනතේ 14(2)(සී) වගන්තිය ප්‍රකාර මණ්ඩලයේ වාර්ෂික වාර්තාව සමඟ ප්‍රකාශයට පත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

1.3 විගණකගේ වගකීම

මාගේ විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ. මා විසින් උත්තරීතර විගණන ආයතනයන්ගේ ජාත්‍යන්තර විගණන ප්‍රමිතීන්ට (ISSAI 1000-1810) අනුරූප ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූලව මාගේ විගණනය සිදුකරන ලදී. ආචාර ධර්මවල අවශ්‍යතාවන්ට මම අනුකූලවන බවට සහ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවන්නේද යන්න පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබාගැනීම පිණිස විගණනය සැලසුම් කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිති අපේක්ෂා කරයි.

මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අගයන් සහ හෙළිදරව් කිරීම්වලට උපකාරී වන විගණන සාක්ෂි ලබාගැනීම පිණිස පරිපාටි කාර්යාත්මක කිරීම විගණනයට ඇතුළත්වේ. තෝරාගත් පරිපාටිත්, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් අවදානම් තක්සේරු කිරීම් විගණකගේ විනිශ්චය මත පදනම් වේ. එම අවදානම් තක්සේරු කිරීම්වලදී, අවස්ථාවෝචිතව උචිත විගණන පටිපාටි සැලසුම් කිරීම පිණිස යෝජනා ක්‍රමයේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන්නාවූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් යෝජනා ක්‍රමයේ අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි. කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය හා යොදාගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන්ම මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීමද විගණනයට ඇතුළත් වේ. විගණනයේ විෂය පථය සහ ප්‍රමාණය තීරණය කිරීම සඳහා 1971 අංක 38 දරන මුදල් පනතේ 13 වගන්තියේ (3) සහ (4) උපවගන්තිවලින් විගණකාධිපති වෙත අභිමතානුසාරී බලතල පැවරේ.

මාගේ විගණන මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.4 තත්ත්ව විගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්ව විගණනය කරනු ලැබේ.

2. මූල්‍ය ප්‍රකාශන

2.1 තත්වගණනය කළ මතය

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2013 දෙසැම්බර් 31 දිනට ගොවි විශ්‍රාම වැටුප් හා සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ මූල්‍ය තත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

2.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

2.2.1 යෝජනා ක්‍රමයේ අඛණ්ඩ පැවැත්ම

යෝජනා ක්‍රමයේ සමාලෝචිත වර්ෂය අවසානය වන විට රු.මිලියන 53,968.5 ක සාණාත්මක විශ්‍රාම අරමුදල් ගිණුම් ශේෂයක් පැවතුණි. යෝජනා ක්‍රමයේ සාමාජිකයන්ගෙන් ප්‍රමාණවත් දායකයක් රැස්කර ගැනීම වෙනුවට මණ්ඩලයේ පවත්නා වෙනත් අරමුදල්වලින් ණය ලබාගැනීම මගින් විශ්‍රාම ගෙවීම් සිදුකිරීම හේතුවෙන් 2009 වර්ෂයේදී රු.මිලියන 663.8 ක් වූ ධන ශේෂය සමඟ සැසඳීමේදී 2010 වර්ෂයේ සිට එය සෘණ ශේෂයක් ලෙස අඛණ්ඩව වැඩිවී තිබුණි. මහා භාණ්ඩාගාරයේ සහ වෙනත් අරමුදල්වල මූල්‍ය සහායන් නොමැතිව යෝජනා ක්‍රමයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ හැකියාව සැකසහිතය. සමාලෝචිත වර්ෂය හා පෙර වර්ෂ 4 ක කාල පරිච්ඡේදය සඳහා යෝජනා ක්‍රමයේ අරමුදල් ගිණුමේ ශේෂය පහත දැක්වේ.

වර්ෂය	අරමුදල් ගිණුමේ ශේෂය
-----	-----
	රු.මිලියන
2013	(53,968.5)
2012	(48,945.1)
2011	(44,154.2)
2010	(40,536.7)
2009	663.8

2.2.2 ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූල නොවීම (ශ්‍රී ලංගිප්‍ර)

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති 19 ප්‍රකාරව විශ්‍රාම වගකීම සඳහා ආයුගණක තක්සේරුව 2007 වර්ෂයේදී සිදුකර තිබූ අතර ඉන්පසු විශ්‍රාම වගකීම සඳහා ආයුගණක තක්සේරුවක් සිදුකර නොතිබුණි. තවද ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති 19 ට අනුව, නිශ්චිත ප්‍රතිලාභ සැලැස්ම සඳහා ආයුගණක තක්සේරුව සිදුකර ගිණුම්ගත කර නොතිබූ අතර නිශ්චිත ප්‍රතිලාභ සැලැස්මක් යටතේ වගකීම ඉටුකිරීම සඳහා සේවාදායක විසින් දායකය ආයෝජනය කර නොතිබුණි.

2.2.3 ගිණුම්කරණ අඩුපාඩු

පහත දැක්වෙන ගිණුම්කරණ අඩුපාඩු විගණනයේදී නිරීක්ෂණය විය.

- (අ) වැඩ තහනම් කරන ලද සේවකයකු වෙනුවෙන් 2012 වර්ෂයේ සිට පාරිතෝෂික ප්‍රතිපාදන කර නොතිබූ හෙයින්, පාරිතෝෂික වගකීම රු.280,170 කින් අඩුවෙන් දක්වා තිබුණි.
- (ආ) සාවද්‍යව ගණනය කිරීම හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන රු.2,244,279 ක් වූ තොග වටිනාකම රු.197,990 කින් අඩුවෙන් දක්වා තිබුණි.

- (ඇ) 2012 වර්ෂය තුළදී අනුරාධපුර හා පොළොන්නරුව දිස්ත්‍රික්කවල ගොවීන්ට ගෙවන ලද රු.7,305,897 ක් වූ විශ්‍රාම වැටුප් 2013 දෙසැම්බර් 31 අවසානය දක්වා විශ්‍රාම වැටුප් වගකීමෙන් අඩුකර නොතිබුණි. එබැවින් 2013 දෙසැම්බර් 31 දිනට විශ්‍රාම වැටුප් වගකීම එම මුදලින් වැඩියෙන් දක්වා තිබුණි.
- (ඈ) 2012 වර්ෂය සඳහා තැපැල් කාර්යාලවලට ගෙවන ලද රු.6,148,860 ක් වූ කොමිස් මුදල, කොමිස් මුදල් ලෙස වෙනම ගිණුම් ගත කිරීම වෙනුවට විශ්‍රාම වැටුප් වගකීමෙන් අඩුකර තිබුණි. එබැවින් එම වගකීම එම මුදලින් අඩුවෙන් දක්වා තිබුණි.
- (ඉ) අදාළ ණයගැතියන් විසින් සනාථ කරන ලද රු.74,918 ක් වූ ලැබිය යුතු ආදායම මූල්‍ය ප්‍රකාශනවලින් අත්හැරී තිබුණි.

2.2.4 ලැබිය යුතු හා ගෙවිය යුතු ගිණුම්

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) 2013 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ දැක්වෙන රු.6,546,279 ක් වූ ලැබිය යුතු මුළු ආදායම් ශේෂ එකතුවෙන් රු.3,356,891 ක් එනම් සියයට 51.27 ක් පමණක් අදාළ පාර්ශවයන් විසින් සනාථ කර තිබුණි.
- (ආ) එකතුව රු.2,632,031 ක් වූ ගෙවිය යුතු විගණන ගාස්තු නිරවුල් කිරීමෙන් තොරව 1997 වර්ෂයේ සිට අඛණ්ඩව මූල්‍ය ප්‍රකාශනවලට ගෙන තිබුණි.
- (ඇ) 2010 වර්ෂයේදී විශ්‍රාම වගකීම ගෙවීම සඳහා ලබාගන්නා ලද කෙටි කාලීන ණය හා ඒ සඳහා ගෙවිය යුතු පොලී රු.934,123,406 ක් සමාලෝචිත වර්ෂය අවසානය දක්වා නිරවුල් කිරීමෙන් තොරව ගිණුම්වල පැවතුණි.
- (ඈ) ලැබිය යුතු ආදායම් රු.714,497 ක් 2006 වර්ෂයේ සිට අදාළ පාර්ශවයන්ගෙන් අයකර ගැනීමෙන් තොරව ගිණුම්වල පැවතුණි.

3. මූල්‍ය සමාලෝචනය

3.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවලට අනුව සමාලෝචිත වර්ෂය සඳහා යෝජනා ක්‍රමයේ වැඩ කටයුතුවලින් වූ ප්‍රතිඵලය රු.5,026,459,340 ක ඌනතාවයක් වූ අතර ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ ඌනතාවය රු.4,670,653,340 ක් වූයෙන් මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.355,806,000 කින් එනම් සියයට 7 කින් තවදුරටත් පිරිහීමක් දැක්වුණි.

ඉහත පිරිහීම සඳහා හේතු වූ ප්‍රධාන කරුණු පහත දැක්වේ.

- (අ) ඉකුත් වර්ෂයේ අනුරූපී ආදායම හා දායකය සමඟ සැසඳීමේදී පොලී ආදායම හා ගොවීන්ගේ දායකය පිළිවෙලින් සියයට 31 කින් හා සියයට 35 කින් අඩුවී තිබුණි.

- (ආ) සමාලෝචිත වර්ෂය සඳහා සමූහ රක්ෂණ වාරික වියදම, ලැබුණු ජීවිත රක්ෂණ වාරික ආදායම හා ගොවින්ගෙන් ලද මුළු දායකත්වය සමඟ සැසඳීමේදී පිළිවෙලින් සියයට 815 ක් හා සියයට 800.3 ක් විය. තවද ගොවින් තරා සංඛ්‍යාව සැලකීමෙන් තොරව සාමාන්‍ය ගොවින් සංඛ්‍යාව පදනම් කරගෙන සමූහ රක්ෂණ වාරික ගෙවා තිබුණි.
- (ඇ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති 36 ප්‍රකාරව 2007 වර්ෂයේදී සිදුකරන ලද ආයුගණක තක්සේරුව පදනම්ව ශේෂ පත්‍ර දිනට ගොවින්ගේ විශ්‍රාම වගකීම රු.71,362,000 කින් වැඩිවී තිබුණි.

3.2 විග්‍රහාත්මක මූල්‍ය සමාලෝචනය

ලබාගත හැකි වූ තොරතුරු අනුව, සමාලෝචිත වර්ෂය හා ඉකුත් වර්ෂ 04 සඳහා මූල්‍ය ප්‍රතිඵල පිළිබඳ කැපීපෙනෙන තත්වයන් පහත වගුවෙන් දැක්වේ.

	<u>2013</u>	<u>2012</u>	<u>2011</u>	<u>2010</u>	<u>2009</u>
	රු.000	රු.000	රු.000	රු.000	රු.000
මුළු ආදායම	40,104	61,148	115,434	170,898	306,607
මුළු වියදම	(1,847,921)	(1,587,686)	(1,402,379)	(1,195,110)	(1,103,779)
විශ්‍රාම වැටුප් වගකීම වැඩිවීම	(3,288,353)	(3,216,991)	(3,059,459)	(2,938,033)	-
රජයේ ප්‍රදානයට පෙර වර්ෂය					
සඳහා උනන්දුව	(5,096,170)	(4,743,529)	(4,346,404)	(3,962,245)	(797,172)
රජයේ ප්‍රදාන	69,000	71,555	727,605	39,500	55,860
රජයේ ප්‍රදාන ක්‍රම ක්ෂය	711	1,321	1,228	1,477	-
රජයේ ප්‍රදානවලින් පසු උනන්දුව	5,026,459	(4,670,653)	(3,617,571)	(3,921,268)	(741,312)

මේ සම්බන්ධයෙන් පහත නිරීක්ෂණ කරනු ලැබේ.

- (i) 2009 සිට 2013 දක්වා කාල පරිච්ඡේදය තුළ ආදායම සියයට 87 කින් ක්‍රමයෙන් අඩුවී තිබුණු අතර එම කාල පරිච්ඡේදය තුළ මුළු වියදම සියයට 67 කින් වැඩිවී තිබුණි.
- (ii) නියමිත කොන්දේසිවලට විශ්‍රාම වැටුප් බැරකම තහවුරු කිරීම හා වියදම වැඩිවීම හේතුවෙන් 2009 සිට 2013 කාල පරිච්ඡේදය තුළදී රජයේ ප්‍රදානයට පෙර ශුද්ධ අතිරික්තය සිසු ලෙස අඩුවී තිබුණි.

4. මෙහෙයුම් සමාලෝචනය

4.1 කාර්යසාධනය

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) සමාලෝචිත වර්ෂය හා ඉකුත් වර්ෂ 4 තුළදී යෝජනා ක්‍රමය සඳහා ගොවින්ගෙන් එකතු කර ගන්නා ලද මුළු දායකයන් හා විශ්‍රාම වැටුප් ගෙවීම් පහත දැක්වේ.

වර්ෂය	දායකය	විශ්‍රාම වියදම
-----	-----	-----
	රු.මිලියන	රු.මිලියන
2013	32.1	1,646.98
2012	49.6	1,380.7
2011	97.6	1,226.7

2010	136.7	1,044.7
2009	148.7	955.6

පසුගිය වර්ෂ පහ සඳහා විශ්‍රාම ගෙවීම අඛණ්ඩව සිසුයෙන් වැඩිවී තිබුණු අතර, යෝජනා ක්‍රමයට ගොවින් බඳවා ගැනීමට නොහැකිවීම හේතුවෙන් ලැබුණු දායකය ක්‍රමයෙන් අඩුවී තිබුණි.

- (ආ) දෙවැනි හා පසු වාරික අයවැයගත මුදල වන රු.122,666,000 කින් සමාලෝචිත වර්ෂය තුළදී රු.38,229,878 ක් එනම් සියයට 31 ක් පමණක් රැස්කර ගෙන තිබුණි.
- (ඇ) සමාලෝචිත වර්ෂය තුළදී යෝජනා ක්‍රමයට එක් ගොවියකු හෝ බඳවා ගෙන නොතිබුණි.
- (ඈ) යෝජනා ක්‍රමයේ සාමාජිකත්වය අහිමි කිරීම හේතුවෙන් සමාලෝචිත වර්ෂය තුළදී දායකයන් 81 දෙනෙකුට රු.3,318,494 ක මුදලක් ආපසු ගෙවා තිබුණි.
- (ඉ) 2008 වර්ෂයේ සිට ආයෝජන හා ඒ මත පොළී පහත දැක්වෙන පරිදි සිසුයෙන් අඩුවී තිබුණි.

වර්ෂය	ආයෝජන	පොළී ආදායම
-----	-----	-----
	රු.මිලියන	රු.මිලියන
2013	14.5	1.9
2012	12.4	2.7
2011	30.7	1.6
2010	3.5	14.9
2009	582.2	138.9
2008	1,256.1	243.9

ඉහත තොරතුරු අනුව , ආයෝජන 2008 වර්ෂයේ රු.මිලියන 1,256.1 සිට 2013 වර්ෂයේ රු.මිලියන 14.5 ක් දක්වා එනම් සියයට 99 කින් අඩුවී තිබූ අතර පොළී ආදායමද 2008 වර්ෂයේ රු.මිලියන 243.9 සිට 2013 වර්ෂයේ රු.මිලියන 1.9 දක්වා එනම් සියයට 99 කින් අඩුවී තිබුණි.

4.2 බැංකු ගිණුම් මෙහෙයවීමේ අඩුපාඩු

1992 වර්ෂයේ සිට බැංකු සැසඳුම් ප්‍රකාශනවල දැක්වෙන රු.1,179,624 ක් වටිනාකම වූ උපලබ්ධි නොවූ චෙක්පත් 117 ක් සම්බන්ධයෙන්, යෝජනා ක්‍රමය විධිමත් පියවර ගෙන නොතිබුණි.

4.3 ව්‍යාපෘති ප්‍රමාදයන්

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) යෝජනා ක්‍රමයේ දායකයන්ගේ පුද්ගලික ගිණුම් පරිගණක ගත කිරීම සඳහා 1987 වර්ෂයේ සිට රු.මිලියන 21.5 ක මුදලක් ගෙවා තිබුණද, එම ගිණුම් වර්ෂ 25 ක් ඉකුත් වීමෙන් පසුව 2013 දෙසැම්බර් 31 වන විටත් පරිගණක ගත කර යාවත්කාලීන කර නොතිබුණි. තවද යෝජනා ක්‍රමයට දායක මුදල් ගෙවීම සඳහා දායකයන් සුදුසුකම් ලැබීම පිළිබඳව තීරණය කිරීම සඳහා ප්‍රමාණවත් තොරතුරු යෝජනා ක්‍රමය මඟින් පවත්වා නොතිබුණි. එසේම දිස්ත්‍රික් කාර්යාල මඟින්ද දායක ගිණුම් යාවත්කාලීන කර නොතිබුණි.

(ආ) යෝජනා ක්‍රමය සඳහා නව පරිගණකගත පද්ධතියක් සංවර්ධනය කිරීම සඳහා 2008 වර්ෂයේදී කොළඹ විශ්ව විද්‍යාලය සමඟ ගිවිසුමකට එළඹ තිබුණි. සමාලෝචිත වර්ෂය දක්වා ඒ පිළිබඳ දරන ලද වියදම රු.5,479,120 ක් විය. ගිවිසුමට අනුව, මාස 6 ක් ඇතුළත ව්‍යාපෘතිය සම්පූර්ණ කළ යුතු වුවද, සමාලෝචිත වර්ෂය අවසානය දක්වා එය සම්පූර්ණ කර නොතිබුණි.

4.4 මතභේදයට තුඩුදෙන කරුණු

පහත නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) රු.2,791,679 ක් වටිනාකම වූ චෙක්පත් 48 ක් සහ රු.7,152,249 ක් වටිනාකම වූ බැංකු අණකර 2008 වර්ෂයේදී යෝජනා ක්‍රමයේ අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු හා එක් සහකාර අධ්‍යක්ෂවරයකු විසින් සාවද්‍යව පරිහරණය කර තිබුණි. මේ සම්බන්ධයෙන් මහාධිකරණයේ නඩුවක් ගොනුකර තිබූ අතර මෙතෙක් එය නිරවුල් වී නොතිබුණි.

(ආ) රු.369,590 ක විශ්‍රාම මුදලක් සාවද්‍යව පරිහරණය කරන ලද ක්ෂේත්‍ර නිලධාරියකුට එරෙහිව නඩු පවරන ලද අතර සමාලෝචිත වර්ෂයේදී සේවයෙන් අස්කර තිබුණි. රු.100,000 ක මුදලක් පමණක් ඔහුගෙන් අයකර ගෙන තිබුණු අතර නඩුව අවසන් කර තිබුණි. එබැවින් ඉතිරි මුදල වන රු.269,590 ක් අයකර ගත නොහැකි වූ අතර ගිණුම්වල අවශ්‍ය ගැලපීම් 2013 දෙසැම්බර් 31 අවසානය දක්වා සිදුකර නොතිබුණි.

5. ගිණුම්කටයුතු භාවය සහ යහපාලනය

5.1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීමේ ප්‍රමාදය

2006 දෙසැම්බර් 22 දිනැති අංක පීඑස්/423 දරන රාජ්‍ය මුදල් චක්‍රලේඛයේ 4.3 ඡේදය අනුව, සමාලෝචිත වර්ෂය සඳහා අරමුදලේ මූල්‍ය ප්‍රකාශන මුදල් වර්ෂය අවසන්වීම මාස 02 ක් ඇතුළත විගණකාධිපතිවරයාට ඉදිරිපත් කළ යුතුය. කෙසේ වුවද සමාලෝචිත වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශන විගණනයට ඉදිරිපත් කර තිබුණේ 2014 අප්‍රේල් 10 දිනදීය.

5.2 සංයුක්ත සැලැස්ම

2014 - 2016 කාල පරිච්ඡේදය සඳහා සංයුක්ත සැලැස්මක් මණ්ඩලය විසින් පිළියෙල කර තිබුණද, 2003 ජූනි 02 දිනැති අංක පීඊඩී/12 දරන රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තු චක්‍රලේඛයේ 5.1.3 වගන්තිය ප්‍රකාරව එය 2013 වර්ෂය සඳහා යාවත්කාලීන කර නොතිබුණි.

5.3 අයවැය ලේඛනමය පාලනය

ආදායම් හා වියදම් පිළිබඳ අයවැයගත හා නළා සංඛ්‍යා අතර සැලකිය යුතු විචලනයන් නිරීක්ෂණය වූයෙන් අයවැය ලේඛනමය ඵලදායී කළමනාකරණ පාලන කාරකයක් ලෙස යොදා ගෙන නොතිබුණු බව නිරීක්ෂණය විය.

6. පද්ධති හා පාලන

විගණනයේදී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන අඩුපාඩු මණ්ඩලයේ සභාපතිවරයාගේ අවධානයට වරින්වර යොමු කරන ලදී. පහත සඳහන් පාලන ක්ෂේත්‍රයන් කෙරෙහි විශේෂ අවධානය යොමු විය යුතුය.

- (අ) ගිණුම්කරණය
- (ආ) දායක ගිණුම් පිළිබඳ පාලනය
- (ඇ) විශ්‍රාම ගෙවීම්
- (ඈ) අයවැය
- (ඉ) ලැබිය යුතු හා ගෙවිය යුතු ගිණුම්